



# මිශ්‍ර ප්‍රශ්න පත්‍රය අංක 19 - (2023) 5 - ශ්‍රේණිය

නිවැරදි පිළිතුර තෝරන්න.

(1) ප.ව. 9.00ට නිදාගත් සෙනාරා පසුදා පෙ.ව. 4.00ට අවදි විය. ඇය නිදාගෙන සිටි කාලය කොපමණද?

(i) පැය 5

(ii) පැය 7

(iii) පැය 8

(2) පහත රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක තෝරන්න.

745, 735. 725, 715, ....., .....

(i) 725,700

(ii) 705 ,695

(iii) 735,705

(3) 2023/12/31 වන විට ඕමාල්ගේ වයස අවු. 9 මාස 3 දින 21 කි. එම දිනට ජෙනල්ගේ වයස අවු.9 මාස 4 දින 15 කි. දෙදෙනාගේ වයස් වල එකතුව කීයද?

(i) අවු. 18 මාස 8 දින 6

(ii) අවු. 18 මාස 7 දින 26

(iii) අවු. 17 මාස 8 දින 25

(4) 27 kg 750g ඇති හාල් ගෝනියක් 50kg ක් වීමට තව හාල් කොපමණ දැමිය යුතුද?

(i) 22kg 250g

(ii) 23kg 250g

(iii) 22kg 350g

(5) සඳේව්ගේ හා වොරුදිගේ බරෙහි එකතුව 86 kg කි. සඳේව්ට වඩා වොරුදි 12kg කින් බර වැඩිය .වොරුදිගේ බර කොපමණද?

(i) 49kg

(ii) 74kg

(iii) 55kg

(6) අවුරුදු 3 කින් අවසන් කිරීමට බලාපොරොත්තු වන මහල් නිවාස සංකීර්ණය 2018 ජනවාරි 01 ආරම්භ විය. එම මහල් නිවාස සංකීර්ණයේ වැඩ අවසන් වන්නේ කුමන වර්ෂයේ ද ?

(i) 2021

(ii) 2020

(iii) 2022

(7) 2022 01 29 ඉරිදා නම් එම වර්ෂයේ ජූලි 3ට යෙදෙන දවස කුමක්ද?

(i) සප්ත

(ii) බදාදා

(iii) සිකුරාදා

(8) හිස්තැනට ගැලපෙන පිළිතුර වන්නේ,

$$\text{Apple} - \text{Orange} = \text{රු. } 25.00$$

$$\text{Apple} + \text{Orange} = \text{රු. } 71.00$$

$$\text{Apple} = \text{රු. } \dots\dots\dots$$

(i) 48

(ii) 40

(iii) 51

➤ ප්‍රශ්න අංක 9 සහ 10 හි දෙමළ වැකිවල නිවැරදි සිංහල අර්ථය ඇති පිළිතුර තෝරන්න.

(9) උංගල් අඩිමට්ටම් එදු

(i) ඔබේ අඩිරල ඕනෙද?

(ii) ඔබේ අඩිරල කුමක්ද?

(iii) ඔබේ අඩිරල ගන්න.

(10) ඉවර් යාර්

- (i) ඔහු කවිද?
- (ii) ඔබ කවිද?
- (iii) මොකද කරන්නේ?

(11) හයදහස් අනු නවයට එකක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය,

- (i) හත්දහසයි
- (ii) හයදහස් එකසියයි
- (iii) හයදහස් නවසිය එකයි

(12) එක් ගොඩක පුවක් ගෙඩි 134 ක් ඇත. තවත් ගොඩක එමෙන් දෙගුණයක් පුවක් ඇත. ගොඩවල් දෙකේම ඇති පුවක් ගෙඩි ප්‍රමාණය කොපමණද?

- (i) 400
- (ii) 402
- (iii) 398

13 සහ 14 ප්‍රශ්නවල රටාව හඳුනාගෙන නිශ්චිතව ගැළපෙන පිළිතුර තෝරන්න.

(13) 3 4 1 2  $\Rightarrow$  2 4

6 1 2 3  $\Rightarrow$  3 6

5 2 2 3  $\Rightarrow$  .....

- (i) 3 2
- (ii) 6 0
- (iii) 5 8

(14) 3 6 9 5  $\Rightarrow$  5

4 8 8 6  $\Rightarrow$  8

3 5 1 4  $\Rightarrow$  .....

- (i) 5
- (ii) 6
- (iii) 4

(15) පහත දැක්වෙන්නේ 20L අල්ලනු ලබන භාජන 4කි. ළමයෙක් පළමු භාජනයෙන් ජලය පිරවීම අරඹා එහි  $\frac{1}{4}$  ක් පිරෙන විට දෙවන භාජනය පිරවීම ඇරඹීය. ඒ ආකාරයට භාජන 4ම පුරවයි. මෙම එක් භාජනයක් පිරවීමට මිනිත්තු 20ක් ගතවේ. භාජන සියල්ලම පිරවීමට ගතවන කාලය කොපමණද?



- (i) මිනිත්තු 30
- (ii) මිනිත්තු 35
- (iii) මිනිත්තු 40

(16) ගමනකින්  $\frac{3}{4}$  දුම්රියෙන් ද ඉතුරු දුර 6km බසයෙන්ද ගියේ නම්, දුම්රියෙන් ගිය දුර කොපමණද?

(i) 24km

(ii) 18km

(iii) 16km

(17) අක්කා මල් 10ක් කඩන විට මල්ලි 8ක් කඩයි. දෙදෙනා මල් 9 ක් කඩුවේ නම් අක්කා කඩූ මල් ගණන කීයද ?

(i) 4

(ii) 5

(iii) 6

(18) විදුරු බෝල ප්‍රමාණයක් නිමල්, කමල් හා විමල් අතර පිළිවෙලින් 2:3:5 අනුපාතයට බෙදා ගත් විට නිමල්ට විදුරු බෝල් 8ක් ලැබුණි.

කමල්ට හා විමල්ට ලැබුණු විදුරු බෝල ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.

(i) 11,16

(ii) 12,20

(iii) 15,20

(19) 19 සහ 20 ප්‍රශ්න වල රූප වල නම් ඉංග්‍රීසියෙන් නිවරදිව ලියා ඇති පිළිතුර තෝරන්න.



(i) Balloon man

(ii) Balloon

(iii) balloon man

(20)



(i) Father

(ii) Carpenter

(iii) Farmer

---

පිළිතුරු පත්‍රය

---

- 1) 2
- 2) 2
- 3) 1
- 4) 1
- 5) 1
- 6) 2
- 7) 1
- 8) 1
- 9) 2
- 10) 1
- 11) 2
- 12) 2
- 13) 2
- 14) 3
- 15) 2
- 16) 2
- 17) 2
- 18) 2
- 19) 1
- 20) 3

(ලකුණු 5 X 20 = 100)